

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ජනාධිපතිවරයාගේ අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අරමුදලේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදලේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය අදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ ආදායම තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය

විකරණය කළ යුතුය. කෙසේ වුවද අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම.

නීති, රීති රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1978 අංක 07 දරණ ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ			
(i) 07 වගන්තිය	අරමුදලට අයත් යම් මුදලක් ජනාධිපතිවරයා විසින් දෙනු ලබන යම් විධිවිධානවලට යටත්ව මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන යම්	2024 වර්ෂයේ පාලක මණ්ඩල රැස්වීම් එකක් පමණක් (අගෝස්තු 15 දින) පවත්වා ඇත. ඒ අනුව 2024 ජූලි 31 දින සිට 2024 දෙසැම්බර් 31 දින දක්වා ස්ථාවර හා කාලීන තැන්පතු ලෙස ආයෝජනය කරන ලද රු.මිලියන 9,447ක ආයෝජන සඳහා පාලක මණ්ඩල අනුමැතිය 2025.01.28 දින	පනතේ විධානවලට අනුව කටයුතු කිරීම හා ආයෝජන සම්බන්ධව ප්‍රතිපත්තියක් සකස් කර

ආකාරයකින් මණ්ඩලය විසින් ආයෝජනය කරනු ලැබිය හැකි වුවත්, 2024 ජූලි 31 දින සිට දෙසැම්බර් 31 දින දක්වා ස්ථාවර හා කාලීන තැන්පතු රු.මිලියන 9,447 ක ආයෝජන සඳහා සමාලෝචිත වර්ෂය තුළදී පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.	පවත්වන ලද පාලක මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇත	අනුමතකර ගැනීම.
--	--	-------------------

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.273,771,650ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.3,087,478,241ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.2,813,706,591ක අඩුවීමක් නිරීක්ෂණය විය. මේ සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 6(ආ) වගන්තියට අනුව, අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී පසුගිය වර්ෂයට සාපේක්ෂව පාසල් සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වියදම රු.2,587,395,000කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 6 වගන්තියට අනුව දරිද්‍රතාවයට සහන සැලසීම, අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා, ආගම නංවාලීම සඳහා හෝ ආගමික වත් පිළිවෙත් පවත්වාගෙන යාම සඳහා, ජාතිය වෙනුවෙන් සේවය කර ඇති තැනැත්තන්ට ප්‍රදානයන් කිරීම සඳහා හා ජනාධිපතිවරයාගේ හා මණ්ඩලයේ මතය අනුව, මහජනතාවගේ සුභ සිද්ධිය හෝ යහපත පිණිස වූ වෙනත් යම් කාර්යයක් සඳහා අරමුදලට අයත් මුදල් මණ්ඩලය විසින් නිශ්චය කරන ආකාරයට ජනාධිපතිවරයාගේ විධිවිධානවලට යටත්ව යොදාගැනීම මණ්ඩලයේ කාර්යයන් වේ. සමාලෝචිත වර්ෂය තුළදී එම කාර්යයන් ඉටුකිරීම පිළිබඳව පහත කරුණු නිරීක්ෂණය විය.

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය				කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ක්‍රියාකාරකම් 04ක අපේක්ෂිත ක්‍රියාකාරී මට්ටමට වඩා අඩුවෙන් එනම් ඇස්තමේන්තු ප්‍රතිපාදනයෙන් සියයට 10 සිට සියයට 95 දක්වා ප්‍රමාණයක් උපයෝජනය කර නොතිබුණි. විස්තර පහත දැක්වේ.				ලැබෙන අයදුම්පත් අතරින් වෛද්‍යාධාර ගෙවීමට සුදුසුකම් ලැබූ අයදුම්පත් සඳහා පමණක් ගෙවීම් සිදු කිරීමට හා මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් ජනාධිපති අරමුදලේ ලේකම් වෙත ඉදිරිපත් කර ලැබුණු උපදෙස් මත පදනම්ව ගෙවීම් සිදු කර ඇත.	ඇස්තමේන්තු කළ ආධාර මුදල් ගෙවීමට අදාළ සැලසුම් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම.
විස්තරය	ඇස්තමේන්තු ප්‍රතිපාදනය රු.මි.	ඉතිරිය රු.මි.	ප්‍රතිශතය %		
වෛද්‍යාධාර ගෙවීම	1200	575	48		
දරිද්‍රතාවය තුරන් කර ජීවනෝපාය උසස් කිරීම	30	3	10		
ආගම් නංවාලීමට දායකත්වය ලබාදීම	20	19	95		
ජනාධිපතිතුමාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුබසිද්ධිය සඳහා කාර්යයන් ඉටු කිරීම	50	32	64		

3.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය		කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	විගණන නියැදි පරීක්ෂාව අනුව, 2005-2024 කාල පරිච්ඡේදය තුළදී ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර ලබාදීමේදී සළකා බලනු ලබන මූල්‍යාධාර ලබාගැනීමට අදාළව විධිමත් අයදුම්පත්‍රයක්, ලබන මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව, ඔවුන්ගේ මූල්‍ය වත්කම්, උපරිම වෛද්‍ය ආධාර මුදල් සීමාවන් ආදිය පිළිබඳව සම්පූර්ණ වශයෙන් සලකා බැලීමකින් තොරව පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු 56 දෙනෙකු වෙත එකතුව	මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන අතර එහි ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදු කරන බව කාරුණිකව දන්වමි.	පවත්නා නීති, රීති හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කළයුතු වීම.

රු.131,371,110ක් වෛද්‍යාධාර වශයෙන් ලබාදී තිබුණි.

- | | | |
|--|---|--|
| <p>(ආ) ජනාධිපතිවරයාගේ අරමුදල් පනත ප්‍රකාරව මුදල් ණය වශයෙන් ලබා දීමට ප්‍රතිපාදන සලසා දී නොතිබුණද, ජනාධිපති ලේකම්ගේ අංක PF/M/78/06 හා 2015 පෙබරවාරි 02 දිනැති ලිපියට අනුව නැවත ගෙවීමේ පදනම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රු.10,908,798 ක වෛද්‍යාධාර මුදලක් ජනාධිපතිවරයාගේ අරමුදලින් ලබා දී තිබුණද එම මුදල් 2025 ජුනි මාසය වන විටත් නැවත අයකරගෙන නොතිබුණි.</p> | <p>මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන අතර එහි ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදු කරන බව කාරුණිකව දන්වමි.</p> | <p>එම</p> |
| <p>(ඇ) ජනාධිපතිවරයාගේ අරමුදල් පනත ප්‍රකාරව, මුදල් ණය වශයෙන් ලබා දීමට ප්‍රතිපාදන සලසා දී නොතිබුණද, හිටපු අග්‍රාමාත්‍යවරයකු වෙත වෛද්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් 2012 හා 2014 වර්ෂවලදී අරමුදල මගින් රු.29,809,143ක් ලබාදී තිබූ අතර, විගණනය වෙත ලද තොරතුරු අනුව, මෙයින් රු.13,748,217ක් නැවත අයකර ගැනීමේ පදනමට ලබාදී තිබුණි. එසේ වුවද, 2025 ජුනි මාසය දක්වා අදාළ මුදල් නැවත අයකරගෙන නොතිබුණි.</p> | <p>මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන අතර එහි ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදු කරන බව කාරුණිකව දන්වමි.</p> | <p>එම</p> |
| <p>(ඈ) ජීවිත කාලය පුරා රෝගී තත්වයෙන් පසුවන බවට හඳුනාගෙන තිබූ පුද්ගලයින් 11 දෙනෙකු වෙනුවෙන් 1988 ත් 2019 ත් අතර කාලය තුල අරමුදල විසින් රාජ්‍ය බැංකු 03 ක රු.3,453,000ක් ආයෝජනය කර එහි ප්‍රතිලාභ, මාසිකව එම රෝගීන්ට ලැබීමට සලසා තිබුණි. ආයෝජනය මගින් අදාළ රෝගීන්ට ලැබෙන ප්‍රතිලාභ ඔවුන්ගේ රෝගී තත්වයන්ට ප්‍රමාණවත් වේද යන්න ඇගයීමට ලක්කර ඊට අනුකූලව අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අරමුදල විසින් සමාලෝචිත වර්ෂය දක්වා කටයුතු කර නොතිබුණි.</p> | <p>ජනාධිපති අරමුදල මගින් මාසිකව ප්‍රතිලාභ ලැබීමට සලසා ඇති රෝගී පුද්ගලයන්ගේ ජීවිත සහතික ප්‍රාදේශීය ලේකම් මගින් වාර්ෂිකව ලබා ගෙන ඔවුන්ට ප්‍රතිලාභ ගෙවීම සිදු කර ඇත.</p> | <p>අදාළ ප්‍රතිලාභවල ප්‍රමාණාත්මකතා වය පිළිබඳ ඇගයීමට ලක් කිරීම.</p> |

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 8(අ) සහ (ඇ) වගන්ති අනුව, අරමුදලේ කටයුතු පරිපාලනය කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අවශ්‍යවන අරමුදලේ යම් නිලධරයන් සහ සේවකයන් පත් කිරීමට, ඒ පාරිශ්‍රමික සහ අරමුදලේ කටයුතු පරිපාලනය කිරීමෙහිලා දරන ලද වෙනත් වියදම් අරමුදලේ ආදායමෙන් ගෙවීමට ප්‍රතිපාදන සලසා තිබුණද, අරමුදලේ සේවයේ යෙදී ඇති කාර්ය මණ්ඩලයේ වැටුප් හා අනෙකුත් මෙහෙයුම් වියදම්වලට අදාළව රු.51,128,078ක් ජනාධිපති කාර්යාලය විසින් දරා තිබුණි.	අරමුදලෙහි නිලධරයන්ගේ හා සේවකයන්ට ගෙවිය යුතු පාරිශ්‍රමික හා අරමුදලේ පරිපාලන කටයුතු සඳහා දරණ ලද වියදම් අරමුදලේ ආදායමින් ගෙවීමට බලය ලබා දී ඇත. ජනාධිපතිවරයාගේ අරමුදලෙහි ප්‍රධාන පරමාර්ථය වනුයේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමයි. ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් හා අනෙකුත් මෙහෙයුම් වියදම් ජනාධිපති අරමුදලෙන් දැරීම තුළින් ජනතාවට සහන සැලසීම සීමා වේ. එම නිසා ජනාධිපති අරමුදලේ පරිපාලන වියදම් ද ජනාධිපති කාර්යාලයේ වැය විෂය මගින් ගෙවීම් කර ඇත. ජනාධිපති අරමුදලේ මෙහෙයුම් හා පරිපාලන වියදම් සඳහා වාර්ෂික අයවැයෙන් ප්‍රතිපාදන වෙන් නොවන බව දන්වමි.	ජනාධිපතිවරයාගේ අරමුදල් පනත පරිදි කටයුතු සිදුකළ යුතුවීම.
(ආ) ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 11 වන වගන්තිය අනුව මණ්ඩලයේ බලතල ක්‍රියාත්මක කිරීම, කටයුතු කිරීම, කාර්යය ඉටු කිරීම කෙරෙහි බලපාන හෝ ඊට සම්බන්ධ කර අනුසාංගික කරුණු සම්බන්ධකර අවශ්‍ය රීති මාලාවක් මණ්ඩලය විසින් සකස් කරගත යුතු වුවද, සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අවශ්‍ය රීති මාලාවක් මණ්ඩලය විසින් සකස්කර නොතිබුණි. එම හේතුවෙන් බලතල බෙදීම ඇතුළු මණ්ඩලයේ කටයුතු විධිමත් අනුමත රීති මාලාවක් නොමැතිව ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය විය.	මේ වන විට ජනාධිපති අරමුදල සඳහා බලතල පවරීමක් හා මූල්‍ය නීති සංග්‍රහයක් සකස් කරමින් පවතී. ඒ අනුව ඉදිරියේ දී ඉහත රෙගුලාසි අනුව කටයුතු කරමි. කෙසේ වෙතත් වෛද්‍යාධාර ගෙවීම සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට ඒ අනුව කටයුතු කරනු ලබයි.	එම